

සත්ව ගෘහාග්‍රිතකරණයෙහිලා බලපෑ සාධක පිළිබඳ

හැදින්වීමක්

ගල්වැවේ විමලබන්ති හිමි

හැදින්වීම

පුරාවිද්‍යාවේදී සත්ව හා ගාක ගෘහාග්‍රිතකරණය මානව පරිණාමයේදී මිනිසා ලද විශාල ජයග්‍රහණයක් ලෙස පිළිගැනී. එය සිදුවූයේ කුමන ආකාරයෙන්ද යන්න පිළිබඳ ස්ථීරවම පැවතිම උග්‍රහටය. මෙතෙක් විවිධ විෂයයන් යටතේ කරන ලද පර්යේෂණයකන්ට අනුව ඒ පිළිබඳ යම් දූරාවලියක් සකස් කරගෙන ඇත. ඒ අතර ගාක පළමුව ගෘහාග්‍රිත කරන ලද්දේද, නොවේස් නම් පළමුව ගෘහාග්‍රිත කරන ලද්දේද සත්වයන්ද යන්න තවමත් නොවිසදුණු ප්‍රශ්නයකි. මේ අතර සත්ව ගෘහාග්‍රිතකරණය පිළිබඳව මෙතෙක් කෙරී ඇති පර්යේෂණයන්ගේද යම් ප්‍රමාණයක් උපකාරී කරගෙන සත්ව ගෘහාග්‍රිතකරණයෙහිලා බලපෑ සාධක මානවාද දී ගොණු කිරීම මෙම අධ්‍යයනයේ ප්‍රධාන අරමුණ වෙයි.

### පර්යේෂණ කුමවේදය

පර්යේෂණ කුමවේදය වශයෙන් මෙහිදී හාවිත කරන ලද්දේ ප්‍රස්ථකාල ගෙවිප්‍රණ කුමවේදයයි. යෝජන මානකාව සම්බන්ධයෙන් ප්‍රාමාණික උග්‍රහන් හා පර්යේෂකයින් කිහිපයකගේ ග්‍රන්ථවල එන තොරතුරු සම්පිණිච්චියක් වශයෙන් ගෙනහැර දැක්වීමට එකී කුමවේදය යොදාගතිමි. මෙයි විෂය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ලියවී ඇති පොතපත ප්‍රධාන වශයෙන්ම ඉංග්‍රීසි හාජාවෙන් රවනය වී තිබුමත්, එහිදී සොයා ගත හැකි පොතපත පමණක් ආගුර කිරීමෙන් මෙය ඉදිරිපත් කිරීමත් සිදුකෙරේ. සිංහල හාජාවෙන්ද මේ පිළිබඳව ග්‍රන්ථ රවනා වී ඇති අතර, සොයාගත හැකි සිංහල පොතපත ද මෙහිදී හාවිතයට ගතිමි. කෙසේ වෙතත් මේ පිළිබඳව තැවින මතයන්ද තිබු හැකිය. ඒවා තුළින් මෙම තත්ත්වයන් මෙහිදී භුද්‍යන්වා දිය හැකිය. මේ සැදාහා බලපෑ දේශගුණික සාධක පිළිබඳ අධ්‍යයනයේදී මිනිසා ඒ සැදාහා යොමු වූ ආකාරය වටහා ගත හැකිය.

ආගුරයෙන් සිදුකළ මූලික අධ්‍යයනයක් වශයෙන් මෙම ප්‍රයත්තය සැලකිය යුතුය.

### ගෘහාග්‍රිතකරණය

ගෘහාග්‍රිතකරණය යනු කුමක්දයි හඳුන්වාදීම මෙම පරිවිශේෂයෙන් සිදුකරනු ලැබේ. සත්ව හා ගාක ගෘහාග්‍රිතකරණය සිදුවූයේ කුමන ආකාරයෙන්ද යන්න විමසීමට ලක් කිරීමත් ඒ පිළිබඳ ඇති මූලික තිර්හායකයෙන් පිළිබඳව යම් හඳුන්වාදීමක් සිදුකිරීමත් මෙහිදී අපේක්ෂිතයි.

මිනිසා හා සත්වයා එවත් වූයේ වනගත පරිපාරයක් ආගුරයේ. එහෙත් ඒ කාලය දේශය යන විවිධ ප්‍රජාවයන්ට යටත්වය. මෙහිදී කාලය යන්න ඉකාමත් වැදගත් සාධකයෙකි. කාලය මිනිසා හා සත්වයා අතර පරතරය විවිධව්‍යට පත් කළේය. එහි එක් පියවරක් ගෘහාග්‍රිතකරණය වශයෙන් හැදින්විය හැකිය. සතුන් හා ගාක ගෘහාග්‍රිතකරණය මිනිසා තම ගමන් මග තුළ තැබූ ප්‍රබල ඉදිරි පියවරකි. මෙය පුදෙක් මානවයාගේ අවශ්‍යතාවය මත පමණක් සිදු වූවක් නොවේය. ඒ සැදාහා සත්වයන්ගේද අවශ්‍යතාවය බලපෑවේය. මානවයා තම වර්ධනය තුළ සපයාගත් තැවින ආසුද හා ගැපීම් රටාව මේ සැදාහා ප්‍රබල සාධකයක් කර ගත් අතර, සත්වයන්ද තම යැපීම් රටාව යම් පමණකට වෙනස් කර ගැනීම මේ සැදාහා හේතු විය. මේ සැදාහා වනවාසී සතුන් හිලි කර ගැනීමත්, ඔවුන් ප්‍රධාන වශයෙන් ජේව පාලනයකට තතු කිරීමත්, ගෘහාග්‍රිතකරණයේදී දැකිය හැකි ප්‍රධාන ලක්ෂණ වශයෙන් මෙහිදී භුද්‍යන්වා දිය හැකිය. මේ සැදාහා බලපෑ දේශගුණික සාධක පිළිබඳ අධ්‍යයනයේදී මිනිසා ඒ සැදාහා යොමු වූ ආකාරය වටහා ගත හැකිය.

නව ඕලා යුගයේදී සිදුවූ පරිවර්තනයන් මෙහිදී සැලකිල්ලට ලක් වූවකි. මෙම යුගය තුළ මානවයාද තමා හාවිත කළ ඕලා මෙවලමිවල වර්ධනයක් ඇති කර ගත්තේය. මෙයින් වසර 12000 කට පෙරදී තුළෝලිය දේශගුණික පරිවර්තනය මුවන් ඒ කෙරෙහි තැල්පු කළ බව වයිල්ඩ් පෙන්වා දෙයි.<sup>1</sup> ඒ අනුව මිනිසා විසින් පාලනය කරනු ලබන ප්‍රාණන තත්ත්වයන් යටතේ ආකාර හා වාසස්ථාන ලබාගෙන ජීවිකාව ගෙනයන සතෙක් ගෘහාග්‍රිතකරණයට ලක්වූ සතෙකු වශයෙන්

සලකනු ලැබේ. ස්ලයිස්ටෝසින පාරිසරික තත්ත්වයන් වඩා උණුපූම් හොලෝසින දේශගුණික තත්ත්වයන්ට පරිවර්තනය වීම මේ සඳහා බලපෑම් කළ බව පෙනේ. එසේම සත්ත්වයින් ගෘහායුතිකරණය වීමේ ක්‍රියාවලිය අවම වශයෙන් පරම්පරා 30 ක් දක්වා කාලය මිඩිංගු වූ කාරණාවක් බව ද, මේ පිළිබඳව පර්යේෂණය කළ විද්‍යාත්ම්‍ය පෙන්වා දෙනි.<sup>2</sup>

සත්ත්ව ගෘහායුතිකරණයේ දී එම ක්‍රියාවලිය අවස්ථා කිහිපයක පසුකරමින් පැමිණි බව පැහැදිලි වෙයි. මෙහි පළමුවැන් වනයේ වූ සතෙකු අල්ලා තම පාලනයට ගැනීමයි. උ නොමරා තම වසයට ගෙන පතන්වාගෙන යාමයි. මෙහි දෙවැන්න හිලැ කිරීමේ ක්‍රියාවලියයි. මෙහිදී සත්ත්ව පාලන ක්‍රියාවලිය ආරම්භ වෙයි. මේ සඳහා සතුන් බෝකිරීම හා හැසිරීම ද තම වසයට ගැනීම එහි උච්චවතම එළයට ලැයාවීමක් සේ සිනිය හැකිය. මෙසේ සතුන් ගෘහායුතිකරණය කිරීමේ ක්‍රියාවලිය කාලය, දේශය හා දේශගුණය මත පදනම්වූ ඉතා සංකීර්ණ ක්‍රියා දාමයක ප්‍රතිඵලයක් බව ඒ පිළිබඳ අධ්‍යයනයන්හි නිරතවූ පර්යේෂකයන්ගේ මතය වෙයි.

### සත්ත්ව ගෘහායුතිකරණයෙහිදී බලපෑ පාරිසරික සාධක

සත්ත්ව ගෘහායුතිකරණයෙහිලා බලපෑ සාධක සාපුරුවම මේ යැ සි පැවසීමට ඒ පිළිබඳ පර්යේෂණය කළ උගෙන්සු මැලි වෙති. ඒ එය එකිය කායේයක ප්‍රතිඵලයක් සේ දැක්වීම ද්‍ර්ජ්කර වන නිසාය. මේ සඳහා කැණීම හා ගවේෂණ මිනින් උපයා ගත් දත්ත විශ්ලේෂණය කොට සත්ත්ව හැසිරීම රටා සමග විද්‍යාත්මක සැසැදිමේ අධ්‍යයනයකට යටත් කළ යුතු පව පිළිගත් මතයයි.<sup>3</sup> මේ සඳහා

පාරිසරික දේශගුණික සාධක - පරිණාමිය වෙනස්කම් වලට හේතුකාරක වෙයි.

මිනිසා සතුන් හා ගාක, පැලැටී සමග දැක්වූ සබඳතා අධ්‍යයනය කිරීම.

මිනිසාගේ හොතිකමය සාධක, සාහිත්‍යමය සාධක හැඳුරීම

යන කරුණු වැදගත් වෙයි.<sup>4</sup> මෙහි කරණ පිළිබඳව විධිමත් පර්යේෂණයන්හි ප්‍රතිඵලයක් ලෙස සත්ත්ව ගෘහායුතිකරණයට බලපෑ හේතු අවබෝධ කර ගත හැකිය.

සත්ත්ව ගෘහායුතිකරණයෙහිලා බලපෑ සාධක අතර පාරිසරික සාධක වලට හිමිවනුයේ ප්‍රමුඛස්ථානයකි. පරිසරය යනු දිනෙන් දින වෙනස් වන්නකි. එහෙත් එය අපට සාපුරුව නොනේරේ. කාලයාගේ ඇවැමෙන් සිදුවී ඇති ක්‍රියාදමයේ වෙනස වටහා ගත හැකිය. ඇතැම් විට විශේෂ පරිසර වෙනස්වීම් සිදුවෙයි. මෙය එනෙක් පැවති පාරිසරික රටාවන් ඉතා විශාල වෙනස්කම්වලට ලක් කිරීමට හේතුකාරක වෙයි. මෙහි කරුණු පිළිබඳව කරුණු පර්යේෂණයන් ආගුණෙන් සත්ත්ව ගෘහායුතිකරණයේදී පාරිසරික සාධක කෙසේ බලපෑවේ දැය විමසීමට ලක් කිරීම මෙහිදී සිදුකරනු ලැබේ.

ප්‍ර්ලයිස්ටෝසින යුගයේ අවසානයන් සමග වනාන්තර ආයුත යැපීම් රටාව වෙනස් කිරීමට මානවයාට සිදු විය. ඒ යැපීම සම්පත්වල අවපාතයකට මුහුණ දීමක් වශයෙනි.<sup>5</sup> මානවයා වර්ධනයට ලක් කරගත් උපකරණ මේ සඳහා මහත් සහයෝගයක් ලබා දෙන ලදී. ගිනිදිර හාවිතයට ගැනීමත්, එය ද්‍ර්යම් උපක්ෂණයක් වශයෙන් හාවිතා කිරීමත් නිසා මෙම තත්ත්වය වඩාත් දියුණු කර ගැනීමට ගොඩිම දෙකෙහිම ආධිපත්‍යයට පත් මානවයාට අවස්ථාව ලැබේ. මානව ජනගහනය ද මෙම ක්‍රියාදාමයන් සමගම වර්ධනය විය. මිනිසාගේ කායික හා මානසික ක්‍රියාදාමයන් විවිධ පරිවර්තනයන්ට ලක් වූයේ මෙහි ප්‍රතිඵලයක් වශයෙනි.<sup>6</sup> මිනිසාගේ ආයු අපේක්ෂාව අවුරුදු 30 සිට 40 දක්වා වර්ධනය වීමත්, ද්‍ර්යම්කරුවන් සතුන් මරා දුම්ම සඳහා රාජුන් වීමත්, පිළිබඳව සැලකීමේදී සත්ත්ව සනාත්වය අවුවීම කෙරෙහි එය සාපුරුව බලපෑ බව සිනිය හැකිය. සතුන් අල්ලා ගැනීමට කැලය ගිනිදිම නිසා බොහෝ සත්ත්වයින් අඩුවූ අතර මුවන් යම් කළමනාකරණයකට ලක් කිරීම අවශ්‍ය බව මානවයාට වැළඳී යන්නට ඇති. මිට අමතරව වියලි දේශගුණයක් සමග පැවති හොලෝසින යුගය විනගහන ක්‍රියා කිරීමට ඉවහල් වූ බව ද පිළිගැනී.<sup>7</sup>

මනුෂ්‍ය සනාත්වය වර්ධනය වන්ම අවශ්‍ය තරමට මාංග සොයා ගැනීම දුෂ්කර කටයුත්තක වූ විට අවශ්‍ය අවස්ථාවේදී මරා ගැනීම

සඳහා සතුන් සිටින් නම් එය වඩා පහසු කටයුත්කා බව මානවයාට ඒක්කුගිය විය යුතුය. නියෝලිතික පුගයේ දී මිනිසා ද්‍රව්‍යම්කාරී ජීවිතයක් වෙනුවට ස්ථාර දිවි පෙවෙනක් දක්වා තල්පු කරනු ලැබුවේ මෙම සාධක විය හැකිය.<sup>9</sup>

එහෙන් ස්ථාවර දිවිපෙවෙනකට මිනිසා ලක් නොවී සිටි අවධියේ දී පවා සතුන් ගෘහාග්‍රිත කරණය සිදුවූ බවට සාධක හමුවේ. අති විශේෂ පරිසර තත්ත්වයන් යටතේ එසේ විය හැකි බවට ද මත පළවී ඇත.<sup>9</sup> උත්තරාර්ධගේලයේ විශ්‍ය සංචාරක ඒබිරුන් හම්, කිරී හා මස් පිණිස, රිම් ඩියර්, මුවන් ගෘහාග්‍රිත කිරීම නිදසුන් සේ දැක්විය හැකිය. සත්ව ගෘහාග්‍රිතකරණය නිසා මිනිසා ස්ථීර දිවිපෙවෙනකට නැඹුරු වූයේ ද, නොඑසේනම් සත්ව ගෘහාග්‍රිතකරණය සඳහා මිනිසා ස්ථීර දිවිපෙවෙනකට නැඹුරු වූයේ ද යන්න සෞයා ගැනීම ද්‍රුෂ්තකරව පවතී. මෙම කාරණාද්වය ම සිදුවූ සේ සැලකීම යෝගා බව වඩා පිළිගත් මතයයි.<sup>10</sup>

මෙම කරුණු අනුව පෙනී යන්නේ සත්ව ගෘහාග්‍රිත කරණයෙහිලා දේශගුණික වෙනස්වීමෙන් බලපෑම එක් සාධකයක් සේ ගැනීම උවිත වන බවයි. ඒලඹිස්ටෝසින පුගයෙන් හොලෝසින පුගයට පිවිසීමේදී පරිසරයේ සිදුවූ අති විශේෂ වෙනස්කම් මේ සඳහා විභාල වශයෙන් බලපෑ බවද මෙහිදී පෙනී යයි. එසේම පුදන වශයෙන් පරිසර තත්ත්ව වෙනස්වීම මේ සඳහා විභාල බලපෑමක් සිදුකළ බව මේ පිළිබඳව කරන ලද පරියෝගයන්ගෙන් අවබෝධ වන ප්‍රඛ සාධකයකි.

### සත්ව ගෘහාග්‍රිතකරණයෙහිලා බලපෑ වෙනත් සාධක

සත්ව හා ගාක ගෘහාග්‍රිතකරණයෙහිලා බලපෑ වෙනත් සාධක කිහිපයකි. මානවයා හා සත්වයා සතුව උරුමයෙන්ම පැවති යම් යම් සහජේවනයිලි ලක්ෂණ, අනුවර්තනය වීමේ හැකියාව, රෝගී ජීවිතය හා පුදකාල බව, පෝෂණ උෂනතා හා උවමනා සපුරා ගැනීම, ආදී කරුණු ගෘහාග්‍රිතකරණයෙහි දී කෙසේ බලපෑමේ ද යන්න සෞයා බැඳීම මෙහිදී අපේක්ෂා කෙරේ. ඒ සඳහා බලපෑ සාධක කවරේදයි දක්වන අතරම පළමුවෙන් ගෘහාග්‍රිතකරණයට ලක්වූ සේ සැලකෙන

සුනඩා හා උෂ සතු විශිෂ්ට සහජේවනයිලි හැකියාව ද මෙහිදී විමසීමට ලක් කෙරේ.

මනසින් හා ආම්පන්නවලින් දියුණුවට පත්වත්ම ගෘහාග්‍රිතකරණයට යොමු වීමෙන් වාසි රසක් සිදුවන බව මිනිසා සෞයා ගැනීමය. ඒ කිරී හා ලේ සපයා ගැනීමත්, මස්වලට අමතරව තමන්ට ලැබෙන වාසි රසක් ඇති බව මිනිසා වටහා ගත් නිසාවෙනි. මේ නිසා සතුන් ගාලක් වශයෙන් පවත්වා ගැනීම ගෘහාග්‍රිතකරණය ආරම්භයේ දී සිදුකරන්නට ඇත. මේ අනුව සත්ව හා ගාක ගෘහාග්‍රිතකරණය තුළින් වාසි දෙකක් සැලසෙන බව පෙනේ.

1 නොකඩවා ආහාර ලබා ගැනීමට හැකිවීම.

2 පසුව ප්‍රයෝගනයට ගැනීමේ වස් ආහාර සංවිත වශයෙන් රසකර තබා ගැනීමේ පහසුව වශයෙනි.<sup>11</sup>


පරියෝගකයන් පෙන්වා දෙන්නේ ඉහත කි කාරණා ද්‍රිත්වය සිංහාස්ථානයේ පදනම දීමෙන් මුදික වූ බවයි. ආහාර සේවීමේ කටයුතු සිමින පිරිසකට පැවරීමේ හැකියාව හා අනෙකුත් පිරිස වෙනත් කටයුතු කෙරෙහි යෙද්වීමේ හැකියාව මත නව නිර්මාණ බහි නිරීමට කාලය අවශේෂ වීම ඒ සඳහා බලපෑ සාධකයෝගය.

නියෝලිතික පුගයේ දී ගෘහාග්‍රිතකරණයට ලක්වූ සතුන් ප්‍රමාණය සිමින විමට බලපෑ සාධක විමසීම මෙහිදී වැදගත් වේයි. ඒ කැලු බැවැළුවා, බෙසෝර් එල්වා, වල් උරා හා මරෝක් ගවයා වශයෙනි. මොවුන් ගෘහාග්‍රිතකරණයට ලක් කිරීමෙන් පහසු ලෙස ආහාර සංවිත තමන් වටා සංරක්ෂණය කර ගැනීමට අවස්ථාව උදා කරගත් බව පෙනේ.




ප්‍රතිනිර්මාණය කරන ලද මරෝක් ගවයෙකු  
( ජරමනියේ සත්ව උද්‍යානයකදී )

මේ අතර කායික විද්‍යාත්මකව මිනිසා ලැබූ විවිධ පරිණාමිය ලක්ෂණ සතුන් කෙරෙහි දැක්වූ ආකල්ප කෙරෙහි යම් වෙනසක් ඇති කිරීමට සමත් විය. අනෙකුතා සහජවන රටාවක් ගොඩනගා ගැනීමට මෙය හේතු විය. මෙය මිනිසාට අයිතිව ලෙස වාසි ලියාකර දෙන ලද්දකි. මිනිසාගේ විවිධ අවශ්‍යතාවයන් ඉටුකරන සත්වයින්, ආහාර, ආරක්ෂාව, සුබිහරණය, ප්‍රවාහනය වැනි අවශ්‍යතාවයන් ඉටුකරන සතුන්ට ආහාර හා වාසස්ථාන සපයා වඩාත් සහජවන රටාවකට මිනිසා යොමුවන ලදී.<sup>12</sup>



කැලැවැසි මරෝක් ගවයාගේ අස්ථි පංතරය.

සත්ව ගෘහාග්‍රිතකරණයෙහිලා බලපෑ සාධක අධ්‍යයනයේදී ගාක ගෘහාග්‍රිතකරණය පිළිබඳ අවධානය යොමුකිරීම වැදගත් වෙයි. පළමුවෙන් ගෘහාග්‍රිතකරණය කරන ලතද්දේ ගාක ද නොඳේ නම් සතුන් ද යන්න නොවිසදුණු ප්‍රයෝගකි. මිනිසා ගාක ගෘහාග්‍රිතකරණය කිරීමෙන් සතුන් ඒ කෙරෙහි අද්දවා ගැනීමට සමත් වූවා විය හැකිය. නොඳේනම් සතුන් ගෘහාග්‍රිතකරණයේ ප්‍රතිඵලයක් ලෙසට මුළුන්ගේ යැපුම් රටාව කළමනාකරණය කර ගැනීමට ගත් උත්සාහයේදී ගාක ගෘහාග්‍රිතකරණයට මිනිසා පෙළුම්කා විය හැකිය.




එළවාගේ පුරුව ජනිතයාගේ අස්ථි පද්ධතිය.



නුතන අලියාගේ පුරුව්‍යයෙක් වූ බයිනොෂේරියුම් අලියා.

මිනිස් ඉතිහාසයේ පැරණිම ගෘහාග්‍රිත සහා ලෙස සැලකෙනුයේ සුනඛයාය. ගෙදුරු අල්ලා ගැනීම, ආරක්ෂාව, ඉව මෙහින් ලබන පුරුව අවබෝධය හා විවිත සහජ්වනයිලි ලක්ෂණ සුනඛයා සතුවීම ඒ කෙරෙහි බලපාත්නට ඇත. අශ්වයා, බුරුවා, පිනිමුවා, අලියා ආදි බර අදින සතුන් ගෘහාග්‍රිත කිරීමත් සමගම මිනිස් සමාජ හා ගැටී ජ්වන් වන්නට යොමුවන්නට ඇත.<sup>13</sup>



ගෘහාග්‍රිතකරණයේ විඩිඡ්ට් එල නෙලාගත් මිනිසා විසින් ජාන විපර්යාස තුළින් නිමවූ විවිධ සුනඛයන්

කෙසේ වෙතත් තමන්ට එරෙහිව යන සත්ව තරගකරුවන් හෙවත් ද්‍රව්‍යක්කාර සතුන් තමන් නැකර ගැනීමට ගත් සුවිශේෂී උත්සාහය තුළ මවුන් ලිංගික වෙන්කිරීම්වලට ලක් කිරීම හේතුවෙන් වඳවී යාමට ඉඩ ඇති බව කළුපනා කළ හැකිය. ඒ හේතුව නිසාවෙන් ආදිකාලීන සහජ්වන රටාවක් ගොඩනගා ගත් ඇතැම් සතුන් මේ වන විට වඳවී ගොස් ඇති සැටියෙන් පෙනේ.<sup>14</sup>

මිනිසා හා සතුන් අතර පැවති සහජ්වනයිලි සමාජ රටාව තුළ සතුන් ගෘහාග්‍රිතකරණයේ නව නැමීමක් ඇති කිරීමට සමන් විය. ද්‍රව්‍යමේදී මිය යන සතුන්ගේ පැවතුන් ඇති දැඩි කිරීමට මිනිසා පෙළඳීම ඒ වෙනුවෙන් දැක්විය හැකි ප්‍රබල සාධකයෙකි. කුමයෙන් එම පැටවුන් වැඩිවිය පැමිණෙන්ම මිනිසා හා සම්බන්ධතා වර්ධණය කර ගත් එම සතුන් සුරතුලුන් මෙන් ක්‍රිය කරනු පෙනේ.<sup>15</sup> සුනඛයා හා පැවති මෙම සම්බන්ධතාවයට අද දැක්වාම පවතින අඛණ්ඩ

ක්‍රියාදාමයකි. රෝම පුරුයේදී උසස් සමාජයේ කාන්තාවන් සුනඛ පැටවුන් ඇති දැඩි කළ බවට සාධක පවතී රතු ඉන්දියානුවේ ද සුරතුලයට සතුන් ඇති කිරීම උනත්දුවෙන් කරන ලද්දකි. මිනිසා හා සතුන් අතර පැවති විඩිඡ්ට් සංනිවේදන කුගලතාවය, ගරීර අවයව, මුහුණේ ඉරියට හා හාජාව යොදා ගැනීමත්, සතුන් හා දැක්වූ ලෙන්ගතුහාවය වඩාත් ක්‍රිව කරන ලද සාධකයේය.<sup>16</sup>

මිනුම සත්ව වර්ගයකට ආවේණික පරිසර පද්ධති තීරණය කිරීම සඳහා පස, දේශගුණය, ගාබායනය, තරග කිරීමට ඇති වෙනත් සතුන් හා තර්ජනයක් ඇති වෙනත් සතුන් ආදි කරුණු මුළුක වෙයි.<sup>17</sup> මෙම තත්ත්වය ඉතා වැඩි වශයෙන් පුරුයේජනයට ගෙන මිනිසා හා සම්බන්ධතා ගොඩනගා ගත් ප්‍රමුඛතම සත්වයා සුනඛයා වශයෙන් පිළිගැනේ.

වයිල්ච් පෙන්වා දෙන ආකර්ෂණ ප්ලයිස්ටේරෝ පුරුයේ අවසාන හාගයේ සිදුවූ පාරිසරික තත්ත්වයන් හේතුවෙන් සහරා හා අරාබි පුදේශයන්හි හිම කටවු දියවී යාමත් නිසා ක්‍රිස්තු පුරුව 3000 දි කාන්තාර දේශගුණයෙහි දියුණුව ආරම්භ විය. මේ අනුව රට සාපේක්ෂව ගාබයන් ද සත්ව සත්ත්වය ද ක්ෂේම භුම් හා ජල උල්පත් ගං ඉවුරු වෙත සේන්දු විය. මේ නිසා මිනිසා හා වනවාසී සතුන් සම්බන්ධ වශයෙන් ජ්වන් විමට ගත් උත්සාහය නිසා ගෘහාග්‍රිතකරණය සිදුවූ බව පෙන්වා දෙයි.<sup>18</sup> විවිධ ජනක්ෂීඩා වැනි පුක්ත ගේගු හැඳින්වීම සඳහා සත්ව සංකේත යොදා ගැනීමත්, ඒ සඳහා මවුන් ඇති දැඩි කිරීමත් සිදුවූ බවත්, පැරණි රෝමන්වරු ඒ සඳහා තිදුපුන් වශයෙන් දැක්විය හැකි විත් ජ්වලිනි පෙන්වා දෙයි.

මිනිසා ගෘහාග්‍රිතකරණයට ලක්වූ සතුන් සමග ගෙනගිය ජ්වන ගමන කටරාකාරවුවක්ද සි මෙයින් අවබෝධ වෙයි. මෙහිදී දැකිය හැකි ප්‍රධාන ලක්ෂණය අපුරුව සහජ්වනයිලි ලක්ෂණයයි. සුනඛයා ඒ අතර ප්‍රමුඛ වනුයේ උං සතුව ඇති අපුරුව සහජ්වනයිලි ජ්වන රටාව හේතුවෙනි.


අභිවාර විධි හා ගෘහාග්‍රිත සතුන් අතර ඇති විශේෂතා

සැම සත්වයෙක්ම ගෘහාග්‍රිතකරණයට ලක් කළ හැකි නොවේ. ඒ සඳහා සතුන්ගේ ද යම් නැමුරුතාවයක් තිබිය යුතුය. තුතනයේ පවත්නා ඇතැම් වාරිතු විධි ආදිය ද මෙහිදී අවධානයට ලක් කළ යුතු

වෙයි අභිචාර විධි මෙහිදී ඉතා වැදගත් වෙයි. ගෘහාස්‍රිතකරණයට ලක්වූ සතුන් සතු විශේෂතා මොනවාදු හි අවධානයට ලක් කිරීම මෙම කොටසින් සිදුකරනු ලැබේ.

## අභිචාර විධි

ආගමික අවශ්‍යතාවයන් සඳහා සතුන් ගෘහාස්‍රිත කිරීම ද දැකිය හැකි ලක්ෂණයකි. අප්‍රිකාවේ ගත් පටිරි පවත්වාගෙන යනු ලබන මාස් ගෝත්‍රිකයන් තෝරාගත් එළදෙනෙක් නොමරා රේතලයකින් බෙල්ල සිදුරු කොට වැශ්සෙන රුධිරය ආගමික නායකයන් විසින් පානය කළ බව සඳහන් වෙයි.<sup>19</sup> ඉන්දුනිමින ශිෂ්ටාචාරවය තුළ ගවයා විශේෂ වැදගත්කමකින් යුත්තුව බව හමුවි ඇති මූදාවලින් තහවුරු වෙයි.<sup>20</sup>



මොහන්පොදාරෝවෙන් හමුවූ ඡිඩු ව්‍යාපෘතයෙක් දැක්වෙන මූදාවක්.

ගවයා, උරා, කුකුලා, එළවා බැවෙලවා යන සත්වයින් ආගමික කටයුතු, යාගහෝම, පුද පුද්‍රා සඳහා හා නර්තනයේ දී ද භාවිතයට ගැනේ. රේඛීත්තුවේ බලලා සුරකලෙකු වශයෙන් ද, දේවත්වයට පත්වූ සත්වයෙකු වශයෙන් ද, සම්භාවනාවට ලක්වී ඇත.

ගෘහාස්‍රිත සතුන් තුළවූ විශේෂතා.

ක්ෂුටන් සත්ව ගෘහාස්‍රිතකරණයේ දී ජේතු වූ කරුණු පිළබුව වැදගත් න්‍යායක් ඉදිරිපත් කරන ලදී. ඒ අනුව මිනිසාගේ ප්‍රයෝගනය සඳහා ගෘහාස්‍රිතකරණය කරන ලද සතුන්ගේ පහත සඳහන් ලක්ෂණ අඩංගුවේයි.

- 1 මුත්‍රන් ශක්තිමත් වීම.
- 2 මිනිසා කෙරෙහි සහජ ලැදියාවක් තිබීම.
- 3 මුත්‍රන් මිනිසාගේ සැලකුම් ලැබීමට කැමති වීම.
- 4 මිනිසාට ප්‍රයෝගනවත් වීම.
- 5 නිදහස් බෝධීමේ හැකියාව.
- 6 රකඛලා ගැනීමේ පහසුව වශයෙනි.

ගෘහාස්‍රිතකරණයට ලක්වූ සැම සත්ත්වක්ම වාගේ ක්ෂීරපායි ගණයට අයත් සාමුහික වය්සා නොවන්නොවූහ.

ගෘහාස්‍රිතකරණය වූ ක්ෂීරපායි නොවූ පක්ෂීන් ආ සතුන් ද සාමුහික වය්සා ගණයට අයත් වූවන් බව මැත් කාලීන තොරතුරු පරික්ෂා කරන විට පෙනී යන කරුණකි. මෙහිදී සාමුහික වය්සා අති සැම සත්ත්වක්ම ගෘහාස්‍රිතකරණයට ලක් කළ හැකි යැයි වැරදි වැට්හීමක් ඇති කර නොගතයුතු බව පර්යේෂකයින් පෙන්වා දෙන කරුණකි.<sup>21</sup>

මිට අමතරව ගෘහාස්‍රිතකරණයට ලක් කළ සතුන් බොහෝමයක් කුරා ගණයට අයත් සතුන් වීම ද සැලකිල්ලට ලක් කළ යුතු කරුණකි. බලලා පිළිබඳව බැලීමේදී ගෘහාස්‍රිතකරණයට ලක් වීමට උග්‍රන්දුවන්නට ඇත්තේ පුදකලාව විසිමට දක්වන ලද උග්‍රන්දුව නිසා විය හැකිය. එහෙත් උග්‍ර රැලවැසි ජීවිතයට අකමුත්තක් දක්වීම විමසීමට ලක් කළ යුත්තකි. අනෙක් අතට බලලා වූව ද සරවප්‍රකාරයෙන් ම ගෘහාස්‍රිතකරණයට ලක් වූවකු නොවන බව තුතනයේ සිටින කැලු බලපුරුන් පිළිබඳව විමසන විට පැහැදිලි වෙයි. සාමුහික වය්සාවක් ඇති සැම සත්ත්වක්ම ගෘහාස්‍රිතකරණයට ලක් නොවූ බව ස්කෑන්ඩ්බීන්වියාවේ පිළි මුවන් ගෘහාස්‍රිතකරණයට ලක් කිරීමට ගත් උත්සාහය අසාර්ථක වීමෙන් පෙනී යයි.

සත්ව ගෘහාස්‍රිතකරණය සඳහා ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ ගාක ගෘහාස්‍රිතකරණයයි යන්න පිළිබඳව අවධානය යොමු කළ

පරයේශකයේ ඒ සඳහා ඇතැම් ගාක්ම් සපයා ගත්හ. බවහිර ආයියාවේ සිදුකළ කැණීම් ආල෍ඩින පරයේශකයන්ගෙන් තහවුරු වූයේ මෙසාලිනික පුගයට අයන් නවුරියන් සංස්කෘතිය දැනට වසර අවධාසකට පෙර ජෝර්ඩාන් නිමිනයේ ජේරිකො නිමිනයේ පැවති බවයි. මෙක් ප්‍රාථමික ගොවී සමාජ බොහෝමයක් රුහාවාස වී තිබු බව ද තහවුරු විය. මාගයින් මාංග හත්මක සතුන්ගෙන් ගැලීමට ගොවී බිමි කරා සේන්දු වූ අතර මවුන් ගෘහායිතකරණයට ලක් වන්නට ඇති බව විශ්වාස කරනු ලැබේ. ආහාර හා ආරක්ෂාව සම්බන්ධයෙන් මවුන්ට මිනිසාන් සමග සහල්වනය අර්ථවන් විය. මිනිසා ආහාරයට නොගන්නා දාඩ තාණ වර්ග එම සතුන්ගේ ආහාරය බවට පත්වීමත්, එසේම මිනිසාගේ ගොවීම් අතර ගැටීමකට ලක් නොවීමත් එකී සහල්වනය ඉදිරියට පවත්වා ගැනීමට අවශ්‍ය විය. මිනිසා ඒ වෙනුවට මවුනගෙන් ලබා ගත්තේ මස් ය එය ද කළමනාකරණයෙන් පුතුවයි. මේ නිසා මෙක් සහල්වනය ප්‍රාකාලීනව මිනිසාගේ ලාභයට හේතුව බව සැලැකිය හැකිය.

කාලිකාර්මික එල නෙලාගත් පසු ඉතිරිවන ඉපනැලි ආදිය සත්වයින්ගේ ආහාර ක්‍රියා දාමය සඳහා ප්‍රයෝගනය පිණිස පැවති අතර ඒවා ආහාරයට ගත් සත්ව ගහනය ද පුළුහ පිරිහෝජනය නිසා වැඩිවත්නට ඇත. මස් කිරී හා ලෝම වැනි මානව අවශ්‍යතාවන් ද මේ හේතුව නිසා වැඩිවත්නට ඇත.

පුත්තයා හා උරා ගෙන බැඳු විට උරා කසල බුදින්නෙකු වශයෙන් මිනිසා ලගට ලං වූව ද උරා ආරක්ශකයෙක් නොවිය. පුත්තයා ගහනයක් වශයෙන් රාකිභුතව විසිමට යම් කැමැත්තක් දක්වුව ද උරාගේ සහල්වන රටාව වෙනත් සතුන් හා සැයදීමේදී ඉතා විශාල වෙනසකම්වලින් යුත්ක වන බව පෙනේ. මේ හරකා ගෙන බැඳු විට උරා බර වැඩ, මධිකිරීම් සඳහා පුදුපු වූව ද සිමාන්තික ප්‍රවාහන කාය්සීයන් සඳහා පුදුපු සත්වයෙකු නොවේ. මෙලෙස විවිධ සත්වයන් සතු ආවෙණික විවිධ ලක්ෂණ ගෘහායිතකරණයේ දී බලපාන්නේ විවිධ වශයෙන් බව මෙයින් තහවුරුවන සත්‍යයකි.

## සාරාංශය

සත්ව ගෘහායිතකරණයෙහිලා දක්වීය හැකි ස්ථීර සාර සඩක මොනවාදුයි පැවතීම දුෂ්කර වන බව මෙයින් අවබෝධ වෙයි.

ප්‍රායිස්ටෝසින පුගයේ සිට භොලෝසින පුගය දක්වා පරිවර්තනය වීමේදී බලපා දේශගුණික සාධක මෙහිදී කැපී පෙනෙන මෙහෙයක් ඉටුකරන ලද බව සඳහන් කළ හැකිය. එසේම සත්වයින් හා මානවයින් අතර පැවති අපුරුව සහල්වනයිලි ගුණාග ද ඒ කෙරෙහි ප්‍රබල තෙරපුමක් ඉටුකළ බව ද පෙනී යන්නකි. එමේස යාක තෙරපුමක් ඉටුකළ බව ද පෙනී යන්නකි. එමේස යාක නිසා සිදුවන නව්‍යකරණය ද සතුන් කමා වෙත අද්දවා ගැනීමට මිනිසා සතු අපුරුව හැකියාව ද මෙහිදී ඉතා වැදගත් කාය්සීහාරයක් ඉටුකරන ලද බව පෙනීයයි. මේ අනුව කාලය, දේශය, දේශගුණය, අවශ්‍යතාවය හා ඔවුනෙනුවන් හඳුනා ගැනීම් අතර ඇතිවන සමාන අසම්බන්තා මත ගෘහායිතකරණයද විවිධ මට්ටම වලදී විවෘත්වයෙන් පුතුව සිදුව ඇති බව මේ අනුව වටහා ගත හැකි සත්‍යයකි.

## ආන්තික සටහන්

- 1 Bokonyi, Sanidor. 1994, P,389
- 2 Reman, Cherles.1978,P,134
- 3 Clutton, Brock Juliet. 1987, P,138
- 4 - ibid- P,188.
- 5 Bokonyi, Sanidor. 1994, P,390
- 6 nka yiS, tia" ti'1979'ms" 231
- 7 Clutton, Brock Juliet. 1987, P,12.
- 8 -ibid- P,47
- 9 Jone,Steve. and Robert Burton, 1992. P,381
- 10 -ibid- P,380
- 11 nka yiS, tia" ti'1979'ms" 167.
- 12 -tu- ms" 230'
- 13 Clutton, Brock Juliet. 1987, P,189'
- 14 Herre,Wolf,1969.P,266
- 15 Clutton, Brock Juliet. 1987, P,14.

- 16 -ibid-P,09
- 17 Bokonyi, Sanidor. 1994, P,390
- 18 Clutton, Brock Juliet. 1987, P,14.
- 19 Zeuner, F.E.1963,P,52
- 20 Herre,Wolf,1969.P,260.
- 21 -ibid-

### ආග්‍රිත ගුන්ථ නාමාවලිය

- 1 Bokonyi, Sanidor. 1994 " Dometication of Animals"  
History of humanity Vol. I , Prehistory and the begining of civilization.  
Edit by S.G.de leat co-editted by A.H.Dani .New york.
- 2 Clutton, Brock Juliet. 1987. "A Natural history of dometicated  
mamales".  
British Musuems ( Natural history )  
Cambridge Univesity Press.
- 3 Herre, Wolf,1969. " The Science and History of domistic animals ".  
Science in Archaology ( A survey of progrre and reach ). Don  
Brothwell.  
printed in Great Briten by Western printd service ltd , Bristol.
- 4 Jone,Steve. and Robert Burton, 1992.  
" The Cabridge Encyclopedia of Human Evolution".  
Cambridge University press.
- 5 Zeuner, Fedrick .E.1963,  
"A history of domesticated animals".  
Harper and Row publishers incorpeoated, Grated Britin.
- 6 බණ්දයිල එස්. එම (පර) 1979.  
මහුයක් උපන, නව විද්‍යා ප්‍රකාශන, තුශේගෙයි
- 7 උච්චිත්ත, අමල්, 2004.  
මානව පරිණාමය, වාසනා ප්‍රකාශකයේ, දන්කොට්ට්.